



ශ්‍රී ලංකා

ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ
පාර්ලිමේන්තුව

1993 අංක 58 දරන

ප්‍රතිසංස්කරණ සහ පුනරුත්ථාපන
අරමුදල පනත

[සහතිකය සටහන් කළේ 1993 නොවැම්බර් මස 25 දින]

ආණ්ඩුවේ නියමය පරිදි මුද්‍රණය කරන ලදී.

1993 නොවැම්බර් මස 26 වැනි දින ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ
ශාසන පත්‍රයේ II වන කොටසේ අතිරේකයක් වශයෙන් පළ කරන ලදී.

ශ්‍රී ලංකා රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ මුද්‍රණය කරන ලදී.

කොළඹ, රජයේ ප්‍රකාශන කාර්යාංශයෙන් මිලදී ගත හැක.

මිල : ශත 60 යි.

නැපැල් ගාස්තුව : රු. 100 යි.

1993 අංක 58 දරන ප්‍රතිසංස්කරණ සහ පුනරුත්ථාපන අරමුදල පනත

[සහතිකය සටහන් කළේ 1993 නොවැම්බර් මස 25 වන දින]

එල්. ඩී.—බී. 110/90

සහකාර සහ පුනරුත්ථාපන ව්‍යාපෘති සඳහා අරමුදල් සැලසීම පිණිස, ප්‍රතිසංස්කරණ සහ පුනරුත්ථාපන අරමුදල යනුවෙන් හඳුන්වනු ලබන අරමුදලක් පිහිටුවීම සඳහා ද ඊට සම්බන්ධ හෝ ආනුෂංගික කරුණු සම්බන්ධයෙන් විධිවිධාන සැලැස්වීම සඳහා ද වූ පනතකි.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුව විසින් මෙසේ පනවනු ලැබේ :—

1. මේ පනත, 1993 අංක 58 දරන ප්‍රතිසංස්කරණ සහ පුනරුත්ථාපන අරමුදල පනත යනුවෙන් හඳුන්වනු ලැබේ.

ද්‍රව්‍යානුකූල.

2. (1) මෙහි මින් මතු “අරමුදල” යනුවෙන් හඳුන්වනු ලබන ප්‍රතිසංස්කරණ සහ පුනරුත්ථාපන අරමුදලක් පිහිටුවනු ලැබිය යුතු ය.

ප්‍රතිසංස්කරණ සහ පුනරුත්ථාපන අරමුදල පිහිටුවීම.

(2) මෙම අරමුදල, (1) වන උපවගන්තිය මගින් එය වෙත පවරා ඇති නාමයෙන් සංස්ථාගත පුද්ගල මණ්ඩලයක් විය යුතු අතර, අවිච්ඡින්න පැවැත්මක් ද, පොදු මුද්‍රාවක් ද එයට තිබිය යුතු ය. තව ද එකී නාමයෙන්, අරමුදල විසින් නඩු පැවරීම ද අරමුදලට විරුද්ධව නඩු පවරනු ලැබීම ද කරනු ලැබිය හැකි ය.

3. (1) අරමුදලේ පරිපාලනය, කළමනාකරණය සහ පාලනය, මෙහි මින් මතු විධිවිධාන සලසා ඇති පරිදි සංස්ථාපිත පාලක මණ්ඩලයක් වෙත සතු වන්නේ ය.

අරමුදලේ පාලක මණ්ඩලය.

(2) මෙහි මින් මතු “මණ්ඩලය” යනුවෙන් සඳහන් කරනු ලබන අරමුදලේ පාලක මණ්ඩලය—

(අ) අග්‍රාමාත්‍යවරයාගෙන් ;

(ආ) ප්‍රතිසංස්කරණ, පුනරුත්ථාපන සහ සමාජ සුභ සාධන විෂයය භාර අමාත්‍යවරයාගෙන් ;

(ඇ) කථානායකවරයාගෙන් ;

(ඈ) විරුද්ධ පක්ෂයේ නායකවරයාගෙන් ;

(ඉ) අග්‍රාමාත්‍ය ලේකම්වරයාගෙන් ;

(ඊ) භාණ්ඩාගාරයේ ලේකම්වරයා හෝ ඔහුගේ නාමිකයාගෙන් ;

(උ) ප්‍රතිසංස්කරණ, පුනරුත්ථාපන සහ සමාජ සුභ සාධන විෂයය භාර අමාත්‍යවරයාගේ අමාත්‍යයෙකු ලේකම්වරයාගෙන් ; සහ

(ඌ) අග්‍රාමාත්‍යවරයා විසින් පත් කරනු ලබන්නා වූ ද අග්‍රාමාත්‍යවරයා විසින් නිකුත් කරනු ලබන පත්විමේ ලිපියෙහි සඳහන් වන කාල සීමාවක් තුළ (3) වන සහ (4) වන උපවගන්තිවල විධිවිධානවලට යටත් වී බුරුය දරන්නා වූ ද වෙනත් සාමාජිකයන් දෙදෙනෙකුගෙන්

සමන්විත වන්නේ ය.

(3) (2) වන උපවගන්තියේ (උෟ) ඡේදය යටතේ අග්‍රාමාත්‍ය වරයා විසින් පත් කරනු ලැබූ යම් සාමාජිකයකුගේ පත්වීම, අග්‍රාමාත්‍යවරයා විසින් තම පරම අභිමතය පරිදි ප්‍රත්‍යාදික්ෂ්ට කරනු ලැබිය හැකි ය.

(4) (2) වන උපවගන්තියේ (උෟ) ඡේදය යටතේ පත් කරනු ලැබූ මණ්ඩලයෙහි කිසියම් සාමාජිකයකුට තමා ඉල්ලා අස්වන බවට අග්‍රාමාත්‍යවරයා අමතා ලිපියක් යැවීමෙන් ඕනෑම අවස්ථාවක ඉල්ලා අස්විය හැකි ය.

(5) මණ්ඩලයේ රැස්වීම් පිළිබඳව ද එම රැස්වීම්වල කටයුතු කර ගෙන යාම පිළිබඳව ද කාර්ය පටිපාටිය මණ්ඩලය විසින් විධිමත් කර ගනු ලැබිය හැකි ය.

(6) මණ්ඩලයේ කිසිදු ක්‍රියාවක් හෝ කටයුත්තක්, එහි සාමාජිකයන් අතර පූර්වපාදවක් හෝ එහි සාමාජිකයකු පත් කිරීමෙහි ලා යම් දෝෂයක් හෝ පැවතීමේ හේතුව නිසා පමණක්, බල රහිත වන්නේ යයි සලකනු නොලැබිය යුතු ය.

(7) අග්‍රාමාත්‍යවරයා මණ්ඩලයේ සභාපතිවරයා විය යුතු ය.

අරමුදලේ
බලතල

4. මණ්ඩලයට අරමුදලේ නාමයෙන්—

(අ) වංචල හෝ නිශ්චල දේපළ අත්කර ගැනීමේ, දැරීමේ හෝ කළමනාකරණය කිරීමේ;

(ආ) අරමුදලට හිමිකම ලැබෙන වංචල හෝ නිශ්චල යම් දේපලක් විකිණීමේ, උකස් කිරීමේ, හුවමාරු කර ගැනීමේ හෝ අත් ලෙසකින් බැහැර කිරීමේ නැතහොත් ඒ දේපළ සම්බන්ධයෙන් කටයුතු කිරීමේ;

(ඇ) මේ පනතේ විධිවිධාන බලගන්වීම සඳහා අවශ්‍ය විය හැකි සියලු ක්‍රියා හෝ දේ කිරීමේ බලය තිබිය යුතු ය.

ප්‍රතිසංස්කරණ
සහ
පුනරුත්ථාපන
අරමුදල
හිඳුම.

5. (1) “ප්‍රතිසංස්කරණ සහ පුනරුත්ථාපන අරමුදල හිඳුම” යනුවෙන් හඳුන්වනු ලබන හිඳුමක් මණ්ඩලය විසින් ශ්‍රී ලංකා මහ බැංකුවෙහි පවත්වා ගෙන යා යුතු අතර, එම හිඳුමට—

(අ) මේ පනත ආරම්භ වන දිනයෙන් පසුව, එම අරමුදලට උප වීත වන සියලු මුදල්;

(ආ) වෙනත් කවර හෝ ප්‍රභවයකින් පිරිනැමීම්, ප්‍රදාන හෝ ත්‍යාග වශයෙන් අරමුදලට ලැබිය හැකි සියලු මුදල් බැර කරනු ලැබිය යුතු ය.

(2) අරමුදල වෙත මුදලින් කරනු ලබන පිරිනැමීමක්, 1979 අංක 28 දරන දේශීය ආදායම් පනත අදාළ කිරීමේ කාර්ය සඳහා ආණ්ඩුව විසින් පිහිටුවන ලද අරමුදලක් වෙත මුදලින් කරන ලද පිරිනැමීමක් යයි මෙයින් ප්‍රකාශ කරනු ලැබේ.

අරමුදලේ
මුදල්
හෝ
ලැබිය හැකි
කාර්ය

6. අරමුදලට අයත් මුදල්, අග්‍රාමාත්‍යවරයාගේ විභාගනීලම යටත් ව, මණ්ඩලය විසින් තීරණය කරනු ලබන ආකාරයට—

(අ) ව්‍යාප්ත මගින් පිළිවිඳි පත් තැනැත්තන්ගේ සහන සැලසීම සඳහා;

(ආ) ව්‍යසන මගින් ශාතියට පත් දේපල ප්‍රතිසංස්කරණය කිරීම සඳහා;

(ඇ) ව්‍යසන මගින් ශාතියට පත් දේපල හෝ තැනැත්තන් පුනරුත්ථාපනය කිරීම සඳහා;

(ඈ) කිසියම් ව්‍යසනයක් වැළැක්වීමට හෝ කිසියම් ව්‍යසනයක ප්‍රතිඵල හිත කිරීමට සම්බන්ධ වෙනත් යම් කාර්යයක් සඳහා

යොදා ගැනීම මණ්ඩලයෙහි යුතුකම විය යුතු ය.

7. අරමුදලට අයත් සියලු මුදල්, අග්‍රාමාත්‍යවරයා විසින් දෙනු ලැබිය හැකි විධානවලට යටත් ව, මණ්ඩලය විසින් තීරණය කරනු ලබන ආකාරයකට මණ්ඩලය විසින් ආයෝජනය කරනු ලැබිය හැකි ය.

අරමුදලේ
දීම
ආයෝජනය
කිරීම.

8. අග්‍රාමාත්‍යවරයාගේ විධානවලට යටත්ව—

(අ) අරමුදලෙහි කටයුතු පරිපාලනය කිරීම සහ කළමනාකරණය කිරීම සඳහා අවශ්‍ය විය හැකි අරමුදලේ නිලධරයන් සහ සේවකයන් පත් කිරීමේ දී;

අරමුදලේ
නිලධරයන්
සහ
සේවකයන්

(ආ) එසේ පත් කරනු ලැබූ නිලධරයන්ට සහ සේවකයන්ට ගෙවිය යුතු පාරිශ්‍රමිකය තීරණය කිරීමේ දී;

(ඇ) ඒ පාරිශ්‍රමික සහ අරමුදලේ කටයුතු පරිපාලනය කිරීමේ දී දරන ලද වෙනත් වියදම් අරමුදලේ ආදායමෙන් ගෙවීමේ දී බලය මණ්ඩලයට තිබිය යුතු ය.

9. (1) අරමුදලේ ආදායම් සහ වියදම් පිළිබඳව නිසි ගිණුම් පොත් තබා ගැනීමට මණ්ඩලය විසින් කටයුතු සලස්වනු ලැබිය යුතු ය.

විගණනය
සහ

(2) විගණකාධිපතිවරයා සෑම වර්ෂයකදී ම, අරමුදලේ ගිණුම් විගණනය කළ යුතු ය. ඒ ගිණුම් විගණනය කිරීමේ දී විගණකාධිපතිවරයාට සහාය වීමේ කාර්යය සඳහා ඔහු විසින් සුදුසුකම් ලත් විගණකවරයකුගේ සේවාවන් ලබා ගනු ලැබිය හැකි අතර, විගණකාධිපතිවරයාගේ විධානය සහ පාලනය යටතේ ඒ විගණකවරයා ක්‍රියා කළ යුතු ය.

(3) අරමුදලේ ගිණුම් විගණනය කිරීමේ දී, විගණකාධිපතිවරයා විසින් දරන ලද වියදම් පියවීමේ කාර්යය සඳහා, මණ්ඩලය විසින් තීරණය කරනු ලබන පාරිශ්‍රමික, අරමුදලේ ආදායමෙන් ඔහු වෙත ගෙවනු ලැබිය යුතු ය. අරමුදලෙන් විගණකාධිපතිවරයා විසින් ලබා ගන්නා ලද පාරිශ්‍රමිකයකින්, ඔහු විසින් ඒ විගණනය කිරීමේ කාර්යය සඳහා සේවයෙහි නියුක්ත කර ගන්නා ලද යම් සුදුසුකම් ලත් විගණකවරයකුට හෝ විගණකවරයන්ට හෝ ගෙවන ලද යම් මුදලක් අඩුකර ගැනීමෙන් පසුව, ඉතිරි මුදල ඒකාබද්ධ අරමුදලට බැර කරනු ලැබිය යුතු ය.

(4) විගණකාධිපතිවරයා විසින්, එක් එක් වර්ෂයේ දෙසැම්බර් මස තිස් එක් වන දිනයෙන් පසු, හැකි තාක් ඉක්මණින්, ඒ වර්ෂය තුළ දී අරමුදලේ ආදායම් සහ වියදම් සහ අරමුදලට අයත් මුදල් ආයෝජනය කිරීම පිළිබඳ වූ ප්‍රකාශයක් ද සමඟ, ඒ වර්ෂය තුළ දී අරමුදලේ කටයුතු පරිපාලනය කිරීම පිළිබඳ වූ වාර්තාවක් පිළියෙල කරනු ලැබිය යුතු ය.

(5) මෙම වගන්තියෙහි "සුදුසුකම් ලත් විගණකවරයා" යන
යෙදුමෙන්—

(අ) ශ්‍රී ලංකාවේ වරලත් ගණකාධිකාරීන්ගේ ආයතනයේ හෝ
නීතියෙන් පිහිටුවන ලද වෙනත් යම් ආයතනයක හෝ
සාමාජිකයකු වූ ද ගණකාධිකාරීවරයකු ලෙස වෘත්තියෙහි
යෙදීම සඳහා එම ආයතනයේ සභාව විසින් නිකුත් කරන
ලද සහතිකයක් දරන්නා වූ ද තැනැත්තෙක් ; හෝ

(ආ) යම් ගණකාධිකාරී සංගමයක එක් එක් නේවාසික හවුල්කරු
ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරීන්ගේ ආයතනයේ හෝ නීති
යෙන් පිහිටුවන ලද වෙනත් යම් ආයතනයක හෝ සාමාජික
යකු ව සිටින්නේද එළෙන්නේද ගණකාධිකාරීවරයකු ලෙස
වෘත්තියෙහි යෙදීම පිණිස, එකී ආයතනයේ සභාව විසින්
නිකුත් කරන ලද සහතිකයක් දරන්නේද එවැනි වරලත්
ගණකාධිකාරීන්ගේ සමාගමක් හෝ

අදහස් වේ.

විගණකාධිකාරී
වරයාගේ
වාර්තාව සහ
ප්‍රකාශය
පාර්ලිමේන්තුව
හි
වෙත
ඉදිරිපත්
කළ යුතු
බව.

10. 9 වන වගන්තියේ (4) වන උපවගන්තිය ප්‍රකාර, විගණකාධි
පතිවරයා විසින් පිළියෙල කරන ලද වාර්තාව සහ ප්‍රකාශය, ඔහු
විසින් මුදල් විෂයය භාර අමාත්‍යවරයා වෙත යවනු ලබන යුතු
අතර, ඒ අමාත්‍යවරයා, එම වාර්තාව සහ ප්‍රකාශය, පාර්ලිමේන්තුව
වෙත ඉදිරිපත් කිරීමට සැලැස්විය යුතු ය.

එහි සෑදීමේදී
මණ්ඩලයට
ඇති
බලය.

11. මණ්ඩලයේ බලතල, කාර්ය සහ කර්තව්‍ය ක්‍රියාත්මක කිරීමට
ඉටු කිරීමට සහ කිරීමට බලපාන්නා වූ නැතහොත් සම්බන්ධ වූ
යම් කරුණකට අදාළව, අවශ්‍ය යයි මණ්ඩලය සලකන යම් පිහි,
මණ්ඩලය විසින් සෑදනු ලබන හැකි ය.

දණ්ඩ නීති
සංග්‍රහයෙහි
අර්ථනුකූලව
අරමුදලෙහි
නිලධාරීන්
සහ
සේවකයන්
රජයේ
සේවකයන්
ලෙස
සලකනු
ලැබිය යුතු
බව.

12. දණ්ඩ නීති සංග්‍රහයෙහි අර්ථනුකූලව සහ එහි කාර්ය
සඳහා, අරමුදලෙහි සියලුම නිලධාරීන් සහ සේවකයන් රජයේ
සේවකයන් ලෙස සලකනු ලැබිය යුතු ය.

අල්ලස්
පනතෙහි
අර්ථනුකූලව
මණ්ඩලය
උපරේෂක
හෝ
ආයතනයක්
ලෙස
සලකනු
ලැබිය යුතු
බව.

13. අල්ලස් පනතෙහි අර්ථනුකූලව, මණ්ඩලය උපරේෂකයෙකු
ආයතනයක් ලෙස සලකනු ලැබිය යුතු අතර ඒ පනතේ විධිවිධාන
ඒ අනුව තේරුම් ගත යුතු ය.

14. මේ පනතේ සිංහල සහ දෙමළ භාෂා පාඨ අතර යම් අනනු
කූලතාවක් ඇති වුවහොත්, එවිට සිංහල භාෂා පාඨය බලපැවැත්
විය යුතු ය.

අනුකූල
තාවක්
ඇති වූ විට
සිංහල භාෂා
පාඨය
බලපැවැත්
විය යුතු
වේ.

15. පද සම්බන්ධයෙන් අනාකර්ථයක් අවශ්‍ය වුවහොත් මිස, මේ
පනතෙහි “ව්‍යසනය” යන්නෙන්—

අර්ථ
නිරූපණය.

(අ) ගංවතුරක්, භූමි කම්පාවක්, සුළි සුළඟක්, කුණාටුවක්, පස්
කඳු කඩ වැටීමක්, ආපදාවක් හෝ වෙනත් ස්වභාවික
සිද්ධීමක් ;

(ආ) යම් පිපිරීමක්, ගින්නක්, තෙල් පිටාර ගැලීමක් හෝ කිසියම්
ආකාරයක අනතුරක් ;

(ඇ) කිසියම් බෝවන රෝගයක්, වසංගතයක් හෝ ජනපද
රෝගයක් ; සහ

(ඈ) බෝම්බ මගින් හෝ මිසයිල මගින් හෝ පරමාණු, රසායන
මගින් හෝ අනාභ්‍යවකරණයකින් හෝ සතුරකු විසින් වුවද
නොවුවද ජීවිත හෝ දේපළ හානියක් හෝ තැනැත්තන්
ට හානි හෝ දේපළවලට අලාභ හෝ තැනැත්තන්ට පීඩා
හෝ සිදු කරන්නා වූ නැතහොත් ඒවා සිදුවීමේ තර්ජන
යක් ඇති කරන්නා වූ ද නැතහොත් මහජනතාවගේ හෝ
ඉන් යම් කොටසකගේ හෝ ආරක්ෂාවට කිසියම් ආකාරය
කින් අනතුරුදායක වන්නා වූ ද රජයට එරෙහිව එල්ල
කරනු ලබන ප්‍රහාරයක්

අදහස් වේ.

සාර්ව්ත්විකයෙකු වන සිංහල පනත් රාජ්‍යයේ වර්ධනය වන සහ පනත් වල වාර්ෂික අයකම මිල (අදායක) රු. 870 කි. (විදේශීය) රු. 1,160 කි. කොළඹ 07, බොරැටිබලයේ පිහිටි අංක 255, රජයේ ප්‍රකාශන කාර්යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් වරයාට දෙමැමිමට මග 15 වැනි දිනට පෙර අයකම මුදල් ගෙවිය යුතු බවට පත්‍රයක් එවනු ලබන බවට වාර්ෂික සඳහා ඒවා ලබාගත හැකිය.